

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය - 2013

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13 (1) වගන්තිය සහ 1982 අංක 35 දරන ජාතික ශිල්ප සහ අනුබද්ධිත පනතේ 64 (3) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන ආභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 – 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව පවත්වනු ලබන විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ.

1.4 මතය ව්‍යාචනය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවල ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ, විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ , ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනයේ සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ වාර්තාගත වූ හෝ වාර්තාගත නොවූ විෂයයන් සහ මූලිකාංගවලට අදාලව කවර හෝ ගැලපීම් කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේදැයි තීරණය කිරීමට මට නොහැකිය.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය ව්‍යාචනය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු හේතුවෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් සහ උචිත විගණන සාක්ෂි ලබාගැනීමට මට නොහැකි විය. ඒ හේතුකොට ගෙන මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම.

2.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (LKAS) 09

සමාලෝචිත වර්ෂය තුළ මුදල් ගලායාම සහ මුදල් ගලාප්ම පිළිබිඹු වන පරිදි ප්‍රමිතියට අනුකූලව මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කර නොතිබූ අතර ඒ සම්බන්ධයෙන් පහත දුර්වලතා පැවති බැවින් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ නිවැරදිභාවය පිළිබඳව විගණනයේදී ප්‍රශ්නකාරී විය. විස්තර පහත දැක්වේ.

- (i) ක්ෂයවීම් රු. 6,352,628 කින් වැඩියෙන් දක්වා තිබීම.
- (ii) මූල්‍ය වියදම්, වෙළඳ හා අනෙකුත් වියදම් සහ ආයෝජන ක්‍රියාකාරකම් සඳහා මූල්‍ය ප්‍රවාහය නිවැරදිව ඉදිරිපත් කර නොතිබීම.

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (LKAS) 10

කුලී පදනම මත ලබාගත් කේසෝන් ප්‍රදර්ශනාගාරය රු.8,353,071ක පිරිවැයක් දරා නවීකරණය කර 2013 ජුනි 14 දින විවෘත කළ නමුත් 2014 මාර්තු වන විට අපේක්ෂිත පරිදි අලෙවි ආදායමක් නොලැබීම නිසා වසා දමා තිබුණි. ගොඩනැගිලි නවීකරණ වියදම ජංගම නොවන වත්කම් යටතේ දක්වා ඇතත් ප්‍රදර්ශනාගාරය වසා දැමීමෙන් සිදුවූ පාඩුව කපා හැරීමට හෝ මූල්‍ය ප්‍රකාශනවල සටහනක් වශයෙන් හෙළිදරව් කිරීමට කටයුතු කර නොතිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (LKAS) 20

සමාලෝචිත වර්ෂයේදී රු.114,862,626 ක රාජ්‍ය ප්‍රාග්ධන ප්‍රදානයක් ලැබී තිබූ නමුත් එම මුදලින් රු.7,600,000 ක් ජාතික ශිල්ප සභාව වෙත භාණ්ඩාගාර අනුමැතියකින් තොරව මණ්ඩලයේ සභාපතිවරයාගේ නියෝගය පරිදි ලබා දී තිබුණි. මේ අනුව මණ්ඩලය වෙත ලබා දුන් ප්‍රාග්ධන ප්‍රදාන අදාල කාර්යය සඳහා යොදා ගැනීමට නොහැකි වූ අතර මෙම ගනුදෙනුව ගිණුම්වල ඇතුළත් කිරීමට කටයුතු කර නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) රාජ්‍ය ප්‍රදාන යටතේ ඉකුත් වර්ෂයේ ඉදිකරන ලද කෞතුකාගාරය පිහිටි ප්‍රදර්ශනාගාරය නිමකර නොතිබියදී ප්‍රදානයෙන් රු.10,000,000 ක් ක්‍රමක්ෂය ලෙස ආදායමට හඳුනාගෙන තිබුණි. සමාලෝචිත වර්ෂයේදී එම වත්කම නිමකර ප්‍රාග්ධනික කර තිබූ අතර, මණ්ඩලයේ ක්ෂය ප්‍රතිපත්තිය අනුව ප්‍රදර්ශනාගාරය සියයට 5 බැගින් ක්ෂය කර සමාලෝචිත වර්ෂයේදී රාජ්‍ය ප්‍රදාන වලින් රු.10,000,000 ක් එනම් සියයට 10 ක් ක්‍රමක්ෂය ලෙස ගිණුම් ගතකර තිබුණි. මෙයට අතිරේකව බත්තරමුල්ල ප්‍රදර්ශනාගාරය වෙනුවෙන්ද ක්ෂය කරන ලද ප්‍රමාණය ඉක්මවා රු.1,800,000 ක් ක්‍රමක්ෂය ලෙස ආදායමට හඳුනාගෙන ගෙන තිබුණි. මේ අනුව ඉකුත් වර්ෂයේ හා සමාලෝචිත වර්ෂයේදී පිළිවෙලින් රු.10,000,000 ක් හා රු.6,800,000 ක් සාවද්‍ය ලෙස ආදායම වැඩියෙන් දක්වා තිබුණි.

- (ආ) ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේදී ඒ ඒ වර්ෂ තුළදී ගෙවන ලද සම්පූර්ණ වන්දි මුදල එම වර්ෂයේ වියදමක් ලෙස ගිණුම් ගත කිරීම ආයතනයේ ප්‍රතිපත්තිය වී තිබූ නමුත් එයට පටහැනිව සමාලෝචිත වර්ෂයේදී ගෙවන ලද රු.10,432,332 ක වන්දි මුදලින් රු.3,093,187 ක් පමණක් වර්ෂයේ වියදම් ලෙස ගිණුම්ගත කර ඉතිරි රු.7,339,145ක් පූර්ව ගෙවීම් ලෙස ජංගම වත්කම් යටතේ දක්වා තිබුණි.
- (ඇ) කෞතුකාගාර සහ බත්තරමුල්ල ප්‍රදර්ශනාගාර ආරම්භ කිරීමේ උත්සව සඳහා එකතුව රු.17,219,407 ක් වැය කර තිබුණු අතර, මෙම පුනරාවර්තන වියදම මූල්‍ය ප්‍රකාශනවල සටහන් අංක 7.4 (සී) යටතේ වසර තුනකින් කපා හැරීමට ප්‍රතිපත්තිය තීරණයක් ගෙන තිබුණි. ඒ අනුව රු. 12,705,254 ක වියදමක් වර්ෂයේ ආදායම් වියදම් ගිණුමට කපාහරිනු වෙනුවට ජංගම වත්කමක් ලෙස (කලින් ගෙවීම්) ගිණුම් ගත කර තිබුණි.

2.2.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) වාර්ෂික තොග සමීක්ෂණයක් සිදුකර වර්ෂය අවසානයට වූ තොගය ගණනය කර තිබූ නමුත් එය ගිණුම් ගත කිරීම වෙනුවට පරිගණකය අනුව ශේෂය ගිණුම් ගත කර තිබුණි. මේ අනුව වර්ෂය තුළ රු.3,475,710 ක තොග අතිරික්තයක් සහ රු.5,309,076 ක තොග උණනාවයක් හඳුනාගෙන අවශ්‍ය ගැලපීම් කිරීමට හෝ අදාළ පාර්ශවයන්ගෙන් අයකර ගැනීමට හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණු අතර සමාලෝචිත වර්ෂයේ අවසාන තොගය රු.1,833,366 ක් වැඩියෙන් දක්වා තිබුණි.
- (ආ) මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ “අපේ ගම” ව්‍යාපෘතියේ මුළු වියදම රු.14,207,039 ක් වූ අතර එම වියදමෙන් රු.4,735,679 ක් පමණක් වර්ෂයේ වියදම් ලෙස දක්වා ඉතිරිය වූ රු. 9,471,360 ක් ජංගම වත්කම් ලෙස (කලින් ගෙවීම්) ගිණුම් තබා තිබුණි.
- (ඇ) වසර තුනකට පමණ පෙර මණ්ඩලයට රජයෙන් ලැබී ඇති රු. 25,467,530 ක විශේෂ ප්‍රදානයක් ණය හිමියන් යටතේ දක්වා තිබුණි.
- (ඈ) කටුබැඳි හා කෙසෙල්වත්ත ව්‍යාපෘතිවල හා ශිල්පීය පුහුණු මධ්‍යස්ථානවල එකතුව රු. 63,036,487 ක් වූ ස්ථාවර වත්කම් වෙනුවෙන් සමාලෝචිත වර්ෂය සඳහා ක්ෂය ප්‍රතිපාදන සලසා නොතිබුණි.
- (ඉ) එකතුව රු. 5,572,319 ක් වූ කල් ඉකුත් වූ හා දුර්වර්ණ වූ අලෙවිකළ නොහැකි භාණ්ඩ (**Damages or Repair**) තොගයක් වර්ෂයේ ණයගැතියන්, තැන්පතු හා කලින් ගෙවීම් යටතේ දක්වා තිබුණි.
- (ඊ) සමාලෝචිත වර්ෂයේ ප්‍රාග්ධනික කරන ලද ගාල්ල ලක්සල ප්‍රදර්ශනාගාරය වෙනුවෙන් වූ රු.841,169 ක්ෂය සඳහා ප්‍රතිපාදන කර නොතිබුණි.
- (උ) ශිල්පීය පුහුණුවලට අදාළව ජාතික ශිල්ප සභාවට පවරා තිබූ එකතුව රු. 46,298,422 ක්වූ ස්ථාවර වත්කම්, එකතුව රු.31,171,476 ක්වූ ජංගම වත්කම්, එකතුව රු.12,345,384 ක්වූ ජංගම නොවන වගකීම්, එකතුව රු.17,411,782 ක්වූ ජංගම වගකීම් හා එකතුව රු.47,712,732 ක්වූ ප්‍රාග්ධන සංචිත නිරවුල් කිරීමකින් තොරව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙන් ඉවත් කර සටහනක් ලෙස දක්වා තිබුණි.

2.2.4 නිරවුල් නොකළ ශේෂ

එකතුව රු. 67,660,197 ක් වූ ණයගැති හා තැන්පතු ශේෂ වලින් රු. 46,440,350ක් වර්ෂ 03 කට වඩා පැරණි ශේෂ වූ අතර එම ශේෂ නිරවුල් කිරීමට අවශ්‍ය කටයුතු කර නොතිබුණි.

2.2.5 විගණනය සඳහා සාක්ෂි නොවීම

එකතුව රු. 56,394,885ක් වූ ජංගම වගකීම් සහ එකතුව රු.11,837,868 ක් වූ විවිධ අත්තිකාරම් සඳහා ලේඛන, උපලේඛන සහ අත්තිකාරම් ලේඛන විගණනය සඳහා ඉදිරිපත් නොවීම නිසා ඒවා විගණනයේදී සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කිරීමට හෝ සත්‍යාපනය කිරීමට නොහැකි විය.

2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

විගණනයේදී නිරීක්ෂණය වූ නීති, රීති, රෙගුලාසි යනාදියට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි යනාදියට යොමුව

අනුකූල නොවීම පිළිබඳ විස්තරය

- | | |
|---|--|
| (අ) 1982 අංක 35 දරන ශිල්ප සහ අනුබද්ධිත පනතේ 44 (බී) වගන්තිය | දේශීයව හා විදේශීයව හස්ත කර්මාන්ත භාණ්ඩ විකිණීම හා අලෙවි ප්‍රවර්ධනය ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන පරමාර්ථය වූවත් සමාලෝචිත වර්ෂයේදී විදේශ රටවලට කිසිදු භාණ්ඩයක් අපනයනය කර නොතිබුණි. |
| (ආ) 1971 අංක 38 දරන මුදල් පනතේ 12 වගන්තිය | මූල්‍ය ප්‍රකාශන සමඟ ප්‍රසිද්ධ කිරීමට යෝජිත 2013 වාර්ෂික වාර්තාවේ කෙටුම්පතක් විගණකාධිපති වෙත ලබාදිය යුතු වුවත් එසේ කර නොතිබුණි. |
| (ඇ) 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරණ භාණ්ඩාගාර චක්‍රලේඛය | එකතුව රු 63,103,149 ක් වූ ස්ථාවර වත්කම් සඳහා ස්ථාවර වත්කම් ලේඛනය නඩත්තු කර නොතිබුණි. |
| (ඈ) <u>ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය</u>
මුදල් රෙගුලාසි. 371 | අත්තිකාරම් සඳහා ගෙවිය හැකි උපරිම සීමාව රු.20,000ක් වූවත් නිලධාරීන් 36 දෙනෙකුට රු.500,000 දක්වා අත්තිකාරම් මුදල් ලබා දී තිබුණි. |

(ඉ) 2003 ජූනි 02 දිනැති අංක පීඊඩී 12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය

(i) 8.3.8 ඡේදය

අමාත්‍ය මණ්ඩලයේ පූර්ව අනුමැතියකින් තොරව මණ්ඩලය විසින් විවිධ ආයතන හා පුද්ගලයන් වෙත අවස්ථා 33 කදී එකතුව රු. 1,796,701 ක මුදල් න්‍යාය හා පරිත්‍යාග ගෙවා තිබුණි.

(ii) 1998 ජූනි 05 දිනැති අංක පීඊඩී/000/6 (දීමනා) වෙළුම. 11 තාවකාලික දරන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු ලිපිය

මණ්ඩලයේ සභාපතිවරයාට දරන ලද සංග්‍රහ වියදම් පමණක් ප්‍රතිපූරණය කර ගැනීමට හැකි නමුත්, ඊට පටහැනිව ප්‍රධාන විධායක නිලධාරියාට වියදම් ප්‍රතිපූරණය කර ගැනීම සඳහා මාසිකව රු.150,000 ක උපරිමයකට යටත්ව සංග්‍රහ වියදම් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබානොගෙන සමාලෝචිත වර්ෂය තුළ එකතුව රු.1,819,845 ක් ගෙවා තිබුණි.

(iii) 2008 ඔක්තෝබර් 28 දිනැති අංක පීඊඩී 50 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය

සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරයකු මාසයකට පෙට්‍රල් ලීටර් 220 ක් හෝ රු. 20,000 ක දීමනාවක්ද මණ්ඩලයට අයත් වාහනයක් පාවිච්චි නොකරන්නේ නම් ඊට අමතරව වාහනයට රු.30,000 ක දීමනාවක්ද හිමි වුවත්, ඊට පටහැනිව සභාපතිවරයා / ප්‍රධාන විධායක නිලධාරියාට සමාලෝචිත වර්ෂයේදී වාහනය හා රියදුරු වැටුප් වශයෙන් මාසයකට රු.150,000 බැගින් එකතුව රු.1,867,845ක් සහ ඉන්ධන දීමනා ලෙස මාසයකට රු.50,000 ක් බැගින් රු.600,000 ක මුදලක් ප්‍රවාහන දීමනාවක් ලෙස ලබාගෙන තිබුණි.

(ඊ) 2006 ජනවාරි 25 දිනැති ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය

(i) 2.7.5 වගන්තිය

මණ්ඩලය වෙනුවෙන් රේඛීය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මණ්ඩලය සඳහා ප්‍රසම්පාදන කමිටුවක් පත් කළ යුතු අතර, ඉන් එක් සාමාජිකයෙකු අදාළ අමාත්‍යාංශයේ සහකාර ලේකම් / අධ්‍යක්ෂවරයෙක් විය යුතුය. එහෙත් චක්‍රලේඛය ප්‍රකාර අදාළ අමාත්‍යවරයා විසින් මණ්ඩලය සඳහා ප්‍රසම්පාදන කමිටුවක් පත්කර නොතිබුණි. ඒ වෙනුවට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කර ගත් දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවක් තිබුණු අතර එහි සාමාජිකයන් සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ , විධායක අධ්‍යක්ෂ (මුදල්) හා ව්‍යාපෘති අධ්‍යක්ෂ යන මණ්ඩලයේම නිලධාරීන්ගෙන් සමන්විත වී තිබුණි.

(ii) 2.14.1 වගන්තිය සහ 2012 පෙබරවාරි 23 දින එම මාර්ගෝපදේශ සඳහා වූ අතිරේකයේ 21 වගන්තිය.

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මඟින් දක්වා ඇති පරිදි දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවකට ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් මඟින් මිලගණන් කැඳවා ඉටුකළ හැක්කේ රු.මිලියන 20 ට අඩු කොන්ත්‍රාත් පමණක් වුවත්, ඉහත දක්වා ඇති පරිදි රු.මිලියන 2.8 සිට රු.මිලියන 125 අතර වටිනාකම්වලින් යුත් කොන්ත්‍රාත් ඉහත කී ලියාපදිංචි සැපයුම්කරුවන් මඟින් දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටු අනුමැතියෙන් සිදුකර තිබුණි.

(iii) 3.2 වගන්තිය

මාර්ගෝපදේශ සංග්‍රහය ප්‍රකාරව මණ්ඩලයේ රු.මිලියන 354 ක් වැයකර ඉදිකළ අලෙවිසැල් ඉදිකිරීම් සහ පුනරුත්ථාපනයන් ජාතික තරඟකාරී ලංසු කැඳවීමකින් කළ යුතුව තිබුණත්, ඉහත කොන්ත්‍රාත් සම්බන්ධයෙන් එසේ කටයුතු නොකර මණ්ඩලය විසින් ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් හතර දෙනාගෙන් පමණක් මිලගණන් ලබා ගෙන එක් පුද්ගලයකුට පමණක් කොන්ත්‍රාත් ලබා දී තිබුණි.

(iv) 5.4.4 වගන්තිය

පිළිගත හැකි සුරක්ෂණයක් ඉදිරිපත් කිරීම මත කොන්ත්‍රාත් මුදලින් සියයට 20ක උපරිම මුදලක් අත්තිකාරම් මුදල් ලෙස ගෙවිය හැකි වුවත්, මණ්ඩලය විසින් නිසි සුරක්ෂණයක් ලබා නොගෙන කොන්ත්‍රාත්කරුවන්ගේ ඉල්ලීම පරිදි සීමාවකින් තොරව අත්තිකාරම් මුදල් ලබා දී තිබුණි. එය කොන්ත්‍රාත් වටිනාකමින් සියයට 82 සිට සියයට 100 දක්වා විය.

(v) 5.4.6 වගන්තිය

කොන්ත්‍රාත්කරුට ගෙවනු ලබන සෑම ගෙවීමකින්ම රැඳවුම් මුදලක් වගකීම් කාල සීමාව අවසන් වන තුරු රඳවා තබාගත යුතු වුවත්, රු.මිලියන 252 ක් වූ විවිධ කොන්ත්‍රාත් සම්බන්ධයෙන් එසේ කටයුතු කර නොතිබුණි.

(vi) 5.3.5 වගන්තිය

ලංසුකරුවන්ගේ සුදුසුකම් පිළිබඳ මාර්ගෝපදේශය අනුව වැඩ සඳහා වූ ප්‍රසම්පාදන සම්බන්ධයෙන් දේශීය කොන්ත්‍රාත්කරුවන් ඉදිකිරීම් අභ්‍යාස සහ සංවර්ධන ආයතනයේ ලියාපදිංචි වී තිබිය යුතු වුවත්, ඉහත කී කොන්ත්‍රාත්කරුවන් එසේ ලියාපදිංචි වී තිබූ බව අනාවරණය නොවුණි.

(vii) 5.4.8 වගන්තිය සහ 2010 සැප්තැම්බර් 28 නිකුත් කළ ප්‍රසම්පාදන අත්පොත සඳහා වන අතිරේකය 18 වගන්තිය

කොන්ත්‍රාත්තුවකදී කොන්ත්‍රාත්කරු විසින් ගිවිසුම් උල්ලංඝනය කළහොත් ප්‍රසම්පාදන අස්ථිත්වය ආරක්ෂා කිරීම සඳහා ඇස්තමේන්තුගත කොන්ත්‍රාත් මුදලින් සියයට 5 කට නොඅඩු මුදලක් කාර්යසාධන සුරක්ෂණයක් ලබාගත යුතු වුවත්, රු.මිලියන 252 ක වැඩ සම්බන්ධයෙන් එවැනි සුරක්ෂණ ලබාගෙන නොතිබුණි.

(viii) 5.3.10 වගන්තිය

රු.මිලියන 252 ක ඉදිකිරීම් හා පුනරුත්ථාපන කටයුතු සම්බන්ධයෙන් ලංසු කැඳවීමේ ක්‍රියාවලියට සහභාගිවන සියළුම ලංසුකරුවන්ගෙන් නියමිත ආකාරය ප්‍රකාරව ලංසු සුරක්ෂණ ලබාගැනීම හෝ ඒ සඳහා දක්වා ඇති විකල්ප අනුගමනය කළ යුතු වුවත්, ඉහත කීසිදු අවස්ථාවක ලංසු සුරක්ෂණ ලබාගත් බවට සාක්ෂි නොවුණි.

(ix) 5.4.12 වගන්තිය

එකතු කළ අගය මත බදු (VAT) ආවරණය කර ගැනීම සඳහා ඊලඟ මාසයේ 15 වන දිනට පෙර විගණකාධිපතිවරයාට පිටපතක් සහිතව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත දැනුම් දිය යුතු වුවත් එසේ කර නොතිබුණි.

(x) 8.13.03 වගන්තිය

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය ප්‍රකාර අතිරේක වැඩ සඳහා ඉඩදිය හැකි ප්‍රමාණය උපරිමය සියයට 10 ක් වුවත් ගාල්ල ලක්සල ප්‍රදර්ශනාගාර වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව සඳහා ඇස්තමේන්තුගත මුදලට වඩා සියයට 58 අතිරේක වැඩ සඳහා ගෙවා තිබුණි.

(උ) DMS/G3/60/2 හා 2012 දෙසැම්බර් 21 දිනැති මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව නිකුත් කළ වකුලේඛය

වකුලේඛයේ 02 වගන්තිය ප්‍රකාරව ප්‍රතිව්‍යුහගතකරණය යටතේ අනුමත තනතුරු සඳහා බඳවා ගැනීම් පරිපාටිය සකස් කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂයේදී මණ්ඩලයේ මූල්‍ය ප්‍රතිඵලය රු.13,742,680 ක ශුද්ධ ලාභයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ රු. 63,189,722 ක ශුද්ධ ලාභයක් විය. මේ අනුව, ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේ දී මූල්‍ය ප්‍රතිඵලයේ රු.49,447,042 ක පිරිහීමක් දක්නට ලැබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

වත්කම්වල වර්ධනයට වඩා සිඳු වර්ධනයක් වගකීම්වල දක්නට විය. විස්තර පහත දැක්වේ .

(අ) මණ්ඩලයේ ජංගම නොවන වත්කම් සියයට 48.8 කින් වර්ධනය වී තිබුණු අතර ජංගම වත්කම් සියයට 67.6 කින් වර්ධනය වී තිබුණි. ජංගම නොවන වගකීම් සියයට 116.1 කින් ද ජංගම වගකීම් සියයට 71 කින්ද වැඩිවී තිබුණි. මණ්ඩලයේ ජංගම නොවන වත්කම් යටතේ ප්‍රදර්ශනාගාර ඉදිකිරීම හා නවීකරනය සඳහා රු. මිලියන 354 ක් වැය කර තිබූ අතර ජංගම නොවන වගකීම් යටතේ රජයේ ආධාර රු.මිලියන 107 ක්ද ලංකා බැංකුවෙන් කොටුව ලක්සල ගොඩනැගිල්ල උගස් කර රු. මිලියන 300 ක් ලබා ගෙන තිබුණි.

(ආ) ජංගම වත්කම් රු.මිලියන 298 කින් වැඩි වී තිබුණ අතර ඒ අනුව ඉතිරි තොග රු. මිලියන 246 සිට රු. මිලියන 551 දක්වා රු. මිලියන 305 කින් වැඩි වී තිබුණි. මේ සඳහා වාණිජ බැංකු වලින් රු. මිලියන 300 ක ණය ලබා ගෙන තිබුණි.

(ඇ) දළ ලාභ අනුපාතය සියයට 66.4 ක් වැනි ඉහළ අගයක් ගෙන තිබූ අතර විකුණුම් පිරිවැය ලෙස මණ්ඩලයට භාණ්ඩ සපයන්නන් වෙත භාණ්ඩ අලෙවි ආදායමින් සියයට 33.6 ක් පමණි. ඒ අනුව හස්ත කර්මාන්තකරුවන් දිරි ගැන්වීමක් සිදුවී නොතිබුණි. ශුද්ධ ලාභ අනුපාතය සියයට 1.9 ක් වූ අතර අලෙවි ආදායමින් සියයට 64.5 මණ්ඩලයේ පුනරාවර්තන වියදම් වශයෙන් වැයකර තිබුණි. ජංගම අනුපාතය 1.01: 01 ක් වූ අතර ක්ෂණික අනුපාතය 0.28:1 ක් විය. ඒ අනුව මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය යහපත් නොවන බව නිරීක්ෂණය විය.

(ඇ) වියදම්වල අසාමාන්‍ය වැඩිවීම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) සමාලෝචිත වර්ෂයේ විකුණුම් ආදායම සියයට 40 කින් වර්ධනය වන විට ඊට සමාන්තරව පරිපාලන වියදම සියයට 90 කින්ද, බෙදාහැරීම් වියදම් සියයට 81 කින් සහ මූල්‍ය වියදම් සියයට 169 කින් ද වැඩිවී තිබුණි. ඉදිකිරීම් කටයුතු සඳහා බැංකු ණය ලබා ගැනීම ඉහත පරිදි මූල්‍ය වියදමේ වර්ධනයට හේතු වී තිබුණි.
- (ii) මණ්ඩලය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වශයෙන් දක්වා ඇත්තේ හස්ත කර්මාන්ත භාණ්ඩ අලෙවිය තුළින් හස්ත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය පුළුල් කිරීම, ඒවායේ තත්ත්වය දියුණු කිරීම මගින් හස්ත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදකයින්ගේ ආදායම වැඩිකිරීම වුවත්, මණ්ඩලය ලැබූ රු. මිලියන 699.7 ක අලෙවි ආදායමින් නිෂ්පාදකයාට ගෙවා ඇත්තේ රු. මිලියන 235 කි එනම් සියයට 33 ක් පමණි. ඉකුත් වර්ෂය හා සසඳන විට අලෙවි ආදායම රු. මිලියන 504 ක්ව තිබියදී හස්ත කර්මාන්ත නිෂ්පාදකයාට ගෙවූ මුදල රු. මිලියන 209 ක් විය. ඒ සඳහා ඉකුත් වර්ෂයේ අලෙවි ආදායමින් සියයට 41.5 ක් ගෙවා තිබුණි. ඒ අනුව හස්ත කර්මාන්තකරුවන් දිරි ගැන්වීමක් සිදුවී නොමැති අතර මණ්ඩලයේ පුනරාවර්ථන වියදම් අසාමාන්‍ය ලෙස වැඩිවී තිබුණි. ශුද්ධ ලාභය ඉකුත් වර්ෂය හා සසඳන විට සියයට 12.5 සිට සියයට 1.9 දක්වා පහළවැටී තිබුණි.

3.3 ආයතනයට එරෙහිව හෝ ආයතනය විසින් ආරම්භ කර ඇති නෛතික සිද්ධි

ආයතනයේ සේවය කළ නිලධාරීන් දෙදෙනෙකුට සේවයෙන් ඉවත් කිරීමට එරෙහිව ආයතනයට විරුද්ධව නඩු පවරා ඇති අතර නැවත සේවයේ පිහිටුවීම, හිඟ වැටුප් ගෙවීමට හෝ රු. මිලියන 05 ක වන්දි ඉල්ලා නඩු පවරා තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) 2013 වර්ෂයේදී තුම්මුල්ල හා අනෙක් ශාඛාවල ඉලක්ක ගත විකුණුම් හා තථ්‍ය විකුණුම් අතර පහත දැක්වෙන වෙනස්කම් නිරීක්ෂණය විය.

ශාඛාව	ඉලක්කගත විකුණුම්	තථ්‍ය විකුණුම්	වෙනස	ප්‍රතිශතය
	රු. 000	රු.000	රු.000	%
තුම්මුල්ල	148,000	318,463	170,463	115
කොටුව	178,500	85,699	(92,801)	(52)
කටුබැද්ද	17,200	30,123	12,923	75
කටුනායක	34,900	45,602	10,702	31
නුවර	63,000	24,735	(38,265)	(61)

ගාල්ල	29,400	40,149	10,749	37
කුරුණෑගල	34,900	45,602	10,702	31
බත්තරමුල්ල	24,400	20,986	(3,414)	(14)
නව ගාබා (05)	10,450	47,539	37,089	355

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) ලක්සල ප්‍රදර්ශනාගාර 13 න් ප්‍රදර්ශනාගාර 03 ක අපේක්ෂිත විකුණුම් ඉලක්කයට ලගා වී නොතිබුණි.
- (ii) සමාලෝචිත වර්ෂයේ විකුණුම් ආදායම රු. 688,112,358 ක් වූ අතර ඉකුත් වර්ෂය තුළ විකුණුම් ආදායම රු. 489,564,350 ක් විය. මේ අනුව, ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ විකුණුම් ආදායම රු. 198,548,008 කින් හෙවත් සියයට 40.6 කින් වර්ධනය වී තිබුණි.

4.2. ආර්ථික නොවූ ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2013 සහ 2012 වර්ෂ තුළ දිරිදීමනා සහ අනිකාල වශයෙන් පිළිවෙලින් රු. 46,926,152 ක් හා රු. 31,725,549 ක් ගෙවා තිබුණි. සමාලෝචිත වර්ෂයේ ලාභය පසුගිය වසරට සාපේක්ෂව සියයට 78 කින් අඩුවී තිබුණද දිරිදීමනා සහ අනිකාල සියයට 47.9 කින් වැඩිවී තිබුණි.

2012 සහ විගණනය වෙත ඉදිරිපත් කළ 2013 මැයි දක්වා කාලපරිච්ඡේදය තුළ ගෙවා තිබුණු දිරිදීමනා මුදල කාර්ය මණ්ඩල අතර බෙදී ගොස් තිබුණු ආකාරය පහත දැක්වේ.

නිලධාරී කාණ්ඩය	2012			2013.05.30 දක්වා		
	නිලධාරීන් සංඛ්‍යාව	දිරිදීමනා ප්‍රතිශතය	එක් සේවක ඉපයුම ප්‍රතිශතය	නිලධාරීන් සංඛ්‍යාව	දිරිදීමනා ප්‍රතිශතය	එක් සේවක ඉපයුම ප්‍රතිශතය
කළමනාකරණ මණ්ඩලය	14	30	2.14	15	33	2.2
විකුණුම් කාර්ය මණ්ඩලය	104	52	0.50	100	53	0.53
සහායක සේවා	65	18	0.29	51	14	0.27

ඉහත තොරතුරු අනුව ගෙවන ලද දිරිදීමනාවෙන් ඉහළ ප්‍රතිශතයක් කළමනාකරණ මණ්ඩලය වෙත වෙන් වී තිබුණු අතර, එම මණ්ඩලය නියෝජනය කරනු ලබන නිලධාරීන් 14 අතර පහත පරිදි බෙදී ගොස් තිබුණි.

නිලධාරීන් -----	සංඛ්‍යාව -----	ප්‍රතිශතය -----
සභාපති ප්‍රධාන විධායක නිලධාරියා	01	8.55
අනෙකුත් ප්‍රධාන විධායක නිලධාරීන්	02	7.97
විකුණුම්/ගබඩා/මිලදීගැනුම් අධ්‍යක්ෂවරු	03	6
විකුණුම් කාර්යයෙහි සෘජුව නිරත නොවන අධ්‍යක්ෂවරු/සහකාර අධ්‍යක්ෂවරු	04	4
කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් උපදේශකවරු	04	3.5
	-----	-----
	14	30.02
	=====	=====

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) ක්‍රියාත්මක කර තිබුණු දිරිදීමනා ක්‍රමය ආයතනයේ මාසික පිරිවැටුම පදනම් කර ගනිමින් ක්‍රියාත්මක කර තිබුණු අතර, පිරිවැටුම හැරුණු විට ආයතනයේ මෙහෙයුම් ලාභය, ශුද්ධ ලාභය කෙරේ අවධානය යොමු කර නොතිබුණි. ආයතනය ඉතා අඩු මෙහෙයුම් ලාභයක් හෝ අලාභ ලබමින් පැවති මාසවලදී පවා ඉහළ දිරි දීමනාවක් ගෙවා තිබුණි. 2013 මැයි මාසය වන විට රු. 61,346 ක මෙහෙයුම් අලාභයක් තිබිය දී එම මාසය සඳහා රු.2,792,000 ක දිරි දීමනා ගෙවා තිබුණි. මේ අනුව අලාභයක් ලබා තිබියදීත් දිරිදීමනා ගෙවීමට ඉලක්ක තීරණය කිරීම විගණනයේදී ප්‍රශ්න සහගත විය.
- (ii) මුළු දිරිදීමනා ගෙවීම් වලින් විකුණුම් කාර්යයන්ගේ සෘජුව නියුතු මෙහෙයුම් ශ්‍රේණිවල සේවකයින් 104 දෙනා සඳහා විකුණුම් ඉලක්ක සපුරාලීම හා පැමිණීම පදනම් කර ගනිමින් දිරිදීමනාවලින් සියයට 53 ක්ද, කළමනාකරණ මණ්ඩලයේ නිලධාරීන් 14 වෙත පිරිවැටුමේ ප්‍රතිශතයක් ලෙස දිරිදීමනාවලින් සියයට 33 ක්ද සභායක සේවා සේවකයින් 65 දෙනෙක් සඳහා සියයට 14 ක්ද වශයෙන් අනුමත දිරිදීමනා ගෙවා තිබුණි. මේ අනුව දිරිදීමනා ගෙවීමේදී විශාල විෂමතාවයක් තිබුණු බව නිරීක්ෂණය විය.
- (ආ) මණ්ඩලයේ නිලධාරීන්ගේ විදේශ සංචාර සඳහා රු. 6,138,145 ක මුදලක් වැයකර තිබූ නමුත් එම විදේශ සංචාර තුළින් සමාලෝචිත වර්ෂය තුළ මණ්ඩලයේ කිසිදු විදේශ වෙළඳාමක් සිදුවී නොතිබුණි.
- (ඇ) කටුබැද්ද ගොඩනැගිලි සංකීර්ණය නිෂ්කාර්යව තිබියදී කොළඹ ප්‍රදේශයෙන් වසර දෙකක කාලයකට ගොඩනැගිල්ලක් වසර දෙකක කාලයකට කාර්යාල කටයුතු සඳහා කුලියට ගෙන තිබුණ අතර, සමාලෝචිත වර්ෂය තුළ ගොඩනැගිලි කුලී හා අළුත්වැඩියාව සඳහා පිළිවෙලින් රු.2,762,500 ක් හා රු.1,350,443 ක් ගෙවා තිබුණි.

(ඇ) මණ්ඩලයට අයත් රු. මිලියන 497 ක් වටිනා ගොඩනැගිල්ලක් උකස් කර වාණිජ බැංකුවකින් රු. මිලියන 400 ක ණය ලබා කුලියට ගත් ඉඩම්වල රු. 354,092,338 ක් වියදම් කර පුද්ගලිකව ඉදිකිරීම හා අළුත්වැඩියා කටයුතු සිදු කර තිබුණි.

4.3 නිශ්ක්‍රීය හා ඌණ උපයෝජිත වත්කම්

ජාතික ශිල්ප සභාවට 2009 වර්ෂයේදී හස්ත කර්මාන්ත පුහුණු අංශය පවරන ලද නමුත්, කටුබැද්ද වඩු පුහුණු අංශය ශිල්ප සභාවට නොපැවරීම නිසා එම පුහුණු පාසලට අයත් අඩි 20,000 ක තුන් මහල් ගොඩනැගිල්ල සහ ද්විත්ව ඇඳන් 40 කින් යුත් නේවාසිකාගාරය හා වර්ග අඩි 8,000 ක් පමණ වූ බැග් නිෂ්පාදන මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සහ මේස හා ඊට අදාළ පුටු 80 ක් පමණ අයත් වටිනාකම හඳුනා ගත නොහැකි ලී ඉරිමේ යන්ත්‍ර, ලී යතු ගැමේ යන්ත්‍ර වසර 03 ක සිට නිශ්ක්‍රීයව හා ඌණ උපයෝජිතව පැවතුණි.

4.4 හඳුනාගත් පාඩු

නවීකරණය කරන ලද කුම්මුල්ල ලක්සල ශාඛාවෙහි සිදුකළ භෞතික සෝදිසි පරීක්ෂණ වලදී ඉටු නොකළ වැඩ වෙනුවෙන් රු.4,285,994 ක් ගෙවා තිබුණි.

4.5 කාර්යමණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ අංක DMS/G3/60/2 හා 2012 දෙසැම්බර් 21 දරන චක්‍රලේඛය අනුව ස්ථීර කාර්ය මණ්ඩලය 127 ක් හා කොන්ත්‍රාත් පදනම මත සේවකයින් 67 ක් අනුමත කර තිබුණි. එහෙත් කොන්ත්‍රාත් පදනම මත 90 ක් බඳවා ගෙන තිබූ අතර ස්ථීර කාර්ය මණ්ඩලය 91 ක් දක්වා අඩු වී තිබුණි. ඒ අනුව ස්ථීර සේවක සංඛ්‍යාවෙන් 36 ක් පුරප්පාඩු වී පැවති අතර කොන්ත්‍රාත් පදනම මත සේවකයින් 23 ක් වැඩිපුර බඳවා ගෙන තිබීම නිසා කොන්ත්‍රාත් සේවකයින් 23 දෙනෙක් සඳහා අනුමැතියකින් තොරව වැටුප් හා දීමනා ගෙවා ඇති බව විගණනයේදී නිරීක්ෂණය විය.
- (ආ) ඉහත සඳහන් චක්‍රලේඛයට පටහැනිව කොන්ත්‍රාත් පදනම මත පත්වීම් 33 ක් කර තිබූ අතර තනතුරු නාම අවශ්‍ය පරිදි වෙනස් කර ලබාදී තිබුණි. එම තනතුරු සඳහා බඳවා ගත් ආකාරයද, එම සේවකයන් සඳහා වැටුප් හා දීමනා තීරණය කළ ආකාරයද විගණනයට ඉදිරිපත් නොකෙරුණි.
- (ඇ) මණ්ඩලයේ ස්ථීර කාර්ය මණ්ඩලය අනුමත සංඛ්‍යාවට වඩා අඩු වී ඇතත්, මහා භාණ්ඩාගාරයෙන් අනුමත නොකළ ස්වේච්ඡා වන්දි ක්‍රමය මත ස්ථීර සේවකයින් විශ්‍රාම ගැන්වීම තවදුරටත් ක්‍රියාත්මකව පැවතුණි.
- (ඈ) ආයතනයේ ස්ථීර කාර්ය මණ්ඩලයේ ප්‍රධාන විධායක තනතුරු දරන පුද්ගලයන් විශ්‍රාම ගැන්වීමෙන් පසුද එම තනතුරු සඳහා නවක නිලධාරීන් බඳවා නොගෙන අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව විශ්‍රාම ගත්වන ලද නිලධාරීන්ම නැවත කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවාගෙන තිබුණි.
- (ඉ) කොන්ත්‍රාත් කාර්ය මණ්ඩලය සඳහා චක්‍රලේඛයේ අනුමත වැටුප් හා දීමනාවලට පරිබාහිරව අඩුවෙන් වැටුප් හා දීමනා ගෙවීම් කර තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

සමාලෝචිත වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන හා කෙටුම්පත් වාර්ෂික වාර්තාව අදාළ වර්ෂය ඉකුත් වී දින 60 ක් ඇතුළත විගණකාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතු වුවත්, 2013 වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන 2014 ජුනි 16 දින ඉදිරිපත් කර තිබුණි.

5.2 අභ්‍යන්තර විගණනය

1971 අංක 38 දරන මුදල් පනතේ 13(5)(ඩී) වගන්තිය ප්‍රකාරව 2013 වර්ෂයට අදාළව අභ්‍යන්තර විගණන සැලැස්මක් සකස්කර තිබුණද, සැලැස්මට අනුව විගණන කටයුතු කර නොතිබුණි. මණ්ඩලයේ අභ්‍යන්තර පාලන ක්‍රම සාර්ථකව ක්‍රියාත්මක වන බව සොයා බැලීම, ගිණුම්වල සහ වෙනත් වාර්තාවල විශ්වසනීයත්වය ආරක්ෂා වන පරිදි එදිනෙදා ගණුදෙනුවලට අදාළ වවුචර් ඇතුළු මූල්‍ය ප්‍රකාශන පරීක්ෂා කළ යුතු වුවත්, මතභේදාත්මකව තිබූ වැඩ සහ ඉදිකිරීම් කොන්ත්‍රාත් හා විවිධ ගෙවීම් සම්බන්ධයෙන් විගණනයක් අභ්‍යන්තර විගණන අංශයෙන් සිදු වී නොතිබුණි.

5.3 සංයුක්ත සැලැස්ම

මණ්ඩලය විසින් 2011 - 2013 වර්ෂ ආවරණය වන පරිදි සංයුක්ත සැලැස්මක් සකස් කර තිබුණද, 2003 ජුනි 02 දිනැති අංක පීටීඩී 12 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයේ 5 වගන්තිය ප්‍රකාර සංයුක්ත සැලැස්මක් සකස් කර නොතිබුණු අතර, සංයුක්ත සැලැස්ම කාලානුරූපව සමාලෝචනය කර යාවත්කාලීන කර නොතිබුණි.

5.4 ප්‍රසම්පාදන සැලැස්ම

2003 ජුනි 02 දිනැති අංක පීටීඩී 12 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයේ 05 වගන්තිය ප්‍රකාරව මණ්ඩලය විසින් 2012 වර්ෂය සඳහා ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කර නොතිබුණි.

5.5 නොවිසඳී ඇති විගණන ඡේද

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) අමාත්‍ය මණ්ඩල අනුමැතියට පටහැනිව රාජ්‍ය ආයතන වෙතින් ලක්සලට ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබා ගැනීම

2012 වාර්තාවෙන් පෙන්වා දුන් පරිදි 2006 පෙබරවාරි 01 දිනැති අංක 06/021/231/004 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට හා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය පිහිටුවන ලද 1982 අංක 35 දරණ ජාතික ශිල්ප සහ අනුබද්ධිත පනතින් බලය නොපවරන ලද කාර්යයන් සඳහා සමාලෝචිත වර්ෂය අවසාන දක්වා රු. මිලියන 329 ක් වැය කර තිබුණි.

එම කාර්යයන්ගෙන් මතභේදයට තුඩුදෙන අවස්ථාවන් කීපයක් පහත දැක්වේ.

සේවා ආයතනය -----	විස්තරය -----	තත්ත්වය -----
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව	වැලිකඩ ළමා උද්‍යානයේ සහ නගර සභා පරිශ්‍රය තුළ සුර්ය බල ශක්තියෙන් ක්‍රියා කරන විදුලි ආලෝක පද්ධති 20 ක් සවි කිරීම.	ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීම නිසා සුර්ය බල ශක්ති කට්ටලය ක්‍රියා විරහිත වීම. මේ සම්බන්ධයෙන් කෝට්ටේ නගර සභාව ලක්සලට එරෙහිව නඩු පවරා තිබුණි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව	විකාශන කුළුනක් ඉදිකිරීම	මෙම ඉදිකිරීම් අතරමඟ නවතා ඇත. ගිවිසුමට අනුව ලබාගත් මුදලින් රු. 4,348,041 ක් ආපසු ගෙවීමට එකඟත්වය පළකර ගුවන් විදුලි සංස්ථාවේ සභාපති වෙත 2014 ජූලි 10 දින ලිපියක් යවා ඇත.
---------------------------------	-------------------------	---

(ආ) ලක්සල තුළ ඉංජිනේරු ඒකකයක් පිහිටුවීම හා අභ්‍යන්තර හා බාහිර කොන්ත්‍රාත් මණ්ඩලයේ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන්ට පැවරීම .

ලක්සල විසින් 2009 ඔක්තෝබර් මාසයේදී අංක 2010/01 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් ඕනෑම ආකාරයක ඉංජිනේරු ව්‍යාපෘති කරගෙන යාමට හැකි ලාභ මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන යාම සඳහා ඉංජිනේරු ඒකකයක් පිහිටුවා එය 2001 අප්‍රේල් මාසයේදී අත්හිටුවා තිබුණි. නැවත 2011 ජූනි 17 දිනැති අංක 2011/29 දරන අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව මගින් ප්‍රතිසංවිධානය කර තිබුණි. ඒ අනුව මණ්ඩලය විසින් ලියාපදිංචි කරන ලද කොන්ත්‍රාත්කරුවන් 04 දෙනෙකුට සියළුම කොන්ත්‍රාත් ලබාදීමටත්, ගොඩනැගිලි නඩත්තු කටයුතු සඳහා රු. මිලියන 2.5ට අඩු කොන්ත්‍රාත් එකක් ලක්සල ඉංජිනේරු ඒකකයක් ලෙස නිව් පසුව පෞද්ගලික ආයතනයක් ලෙස ස්ථාපිත කරන ලද ඉහත එක් ඉදිකිරීම් ආයතනයකට ලබා දීමටත්, බාහිර කොන්ත්‍රාත්වලින් ඔවුන් ලබන ආදායමින් සියයට 2 සිට සියයට 8 අතර ලාභ ප්‍රතිශතයක් මණ්ඩලයට ආදායමක් ලෙස ලබා ගැනීමටත්, මණ්ඩලය වෙනුවෙන් සේවාදායක ආයතනය සමඟ සියළුම ගිවිසුම්වලට එළඹීමේ බලය ලක්සල සභාපති, අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් හෝ අධ්‍යක්ෂ (මුදල්) වෙත පවරා දීමටත් කටයුතු කර තිබුණි.

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) සියළුම කොන්ත්‍රාත් වැඩ ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ (ලක්සල) ඉංජිනේරු ඒකකය මගින් සිදුකරනු ලබන බවට ගිවිසුම්ගත වුවද, ලක්සල සතුව එවැනි ඒකකයක් හෝ එවැනි ඒකකයකට අවශ්‍ය සුදුසුකම්ලත් මානව හෝ භෞතික සම්පත් නොතිබුණි.
- (ii) කොන්ත්‍රාත්කරුවන් 04 දෙනා ලියාපදිංචි කිරීමේදී පිළිගත් ක්‍රමවේදයන් අනුගමනය කර නොතිබුණු අතර, මෙම ආයතන කිසිවක් අදාළ ක්ෂේත්‍රයන් පිළිබඳව ඉදිකිරීම් සංවර්ධන පරිපාලන ආයතනයෙහි (ICTAD) ලියාපදිංචි වූ ආයතන නොවීය.
- (iii) සියළුම කොන්ත්‍රාත් ලක්සල ආයතනය නමින් සිදුකරනු ලැබුවද, ඒ සම්බන්ධ වූ ගිණුම් ලක්සල මූල්‍ය ප්‍රකාශනවලින් හෙළිදරවු කර නොතිබුණි.

(ඇ) ශිල්පීය පුහුණු අංශය ජාතික ශිල්ප සභාවට පැවරීමට කටයුතු නොකිරීම

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 08/2322/349/015 හා 2008 දෙසැම්බර් 08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වූ ශිල්පීය පුහුණු අංශය ජාතික ශිල්ප සභාවට පැවරීමට තීරණය කර තිබුණද, 2013 වර්ෂය අවසාන වන විටත් එම කටයුතු අවසන් කර නොතිබුණි. ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ග්‍රාමීය කර්මාන්ත හා ස්වයං රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශ ලේකම්ගේ අංක 3/4/2/46 හා 2009 අප්‍රේල් 06 දිනැති ලිපියෙන් 2009 මැයි 01 දින සිට ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය යටතේ පැවති ශිල්පීය පුහුණු අංශයට අයත් සේවකයන් 189 දෙනෙකු , වාහන 03 ක් පුහුණු මධ්‍යස්ථාන 132 ක් ශිල්ප සභාවට පැවරීමට කටයුතු කර තිබුණි. ඉන් ගොඩනැගිලි 70 ක් මණ්ඩලය සතු ගොඩනැගිලි විය. ඒ අනුව එම ගොඩනැගිලිවල පැවති උපකරණ හා යන්ත්‍ර සූත්‍ර මෙවලම් ආයුධ ආදිය සහ වාහන 03 ක් ජාතික ශිල්ප සභාවේ නිලධාරීන්ට භාර දී තිබුණද අදාළ වත්කම්හි වටිනාකම් ගණනය කර පැවරීමක් විගණන දිනය දක්වා සිදුකර නොතිබුණි.
- (ii) 2010 සහ 2011 වර්ෂවලට අදාළව මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශනවලින් ඉහත (අ) හි තත්ත්වය අනාවරණය කර නොතිබුණු අතර, 2012 වර්ෂය සඳහා ඉදිරිපත් කළ මූල්‍ය ප්‍රකාශනවල ශිල්පීය පුහුණු අංශය යටතේ 2009 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබූ ශේෂයන් එපරිදිම 2012 දෙසැම්බර් 31 දිනට පැවති ශේෂ ලෙස ඇතුළත් කර ඉදිරිපත් කර තිබුණි. 2013 වර්ෂයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙන් ඉවත් කර සටහනක් වශයෙන් දක්වා තිබුණු අතර එය නිවැරදි කිරීමට කටයුතු කර නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර සභාපතිවරයා වෙත දන්වා යවන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

- (අ) ගිණුම්කරණය
- (ආ) අභ්‍යන්තර පාලනය
- (ඇ) කොන්ත්‍රාත් පාලනය
- (ඈ) මූල්‍ය පාලනය
- (ඉ) මානව සම්පත් කළමනාකරණය
- (ඊ) කොළ පාලනය